

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ಇಲಾಖೆ

ಇಲಾಖೆ ಸಂಖ್ಯೆ: "1446" ದೇವತೆ ಸಂಸ್ಥೆ ಸಂಸ್ಥೆ ಸಂಸ್ಥೆ ಸಂಸ್ಥೆ

Organizing "Dheenee Suvaalu Mubaraity 1446"

PC-266/2024/W-49

ಇಲಾಖೆ ಸಂಖ್ಯೆ:

(IUL)266-PR/266/2024/279

ಇಲಾಖೆ ಸಂಖ್ಯೆ:

25 ಏಪ್ರಿಲ್ 2024

ಇಲಾಖೆ ಸಂಖ್ಯೆ:

1 ಫೆಬ್ರವರಿ

ಇಲಾಖೆ ಸಂಖ್ಯೆ:

ಇಲಾಖೆ ಸಂಖ್ಯೆ: 25 ಏಪ್ರಿಲ್ 2024

1 වන කොටස

සේවකයන්ගේ නාම

සේවකයන්ගේ නාම	සේවකයන්ගේ අංකය
<p>ජිප්සි සේවුරු උදෙසා 1446" හිදී සේවයට පත්වන සේවකයන්ගේ ලැයිස්තුව (IUL)266-PR/266/2024/279</p> <p>1.1</p> <p>1.1 වන කොටසේ සේවකයන්ගේ නාම: 25 දෙනෙකු 2024 (වසර)</p>	<p>1.1</p>
<p>2.2</p> <p>2.2 වන කොටසේ සේවකයන්ගේ නාම: 25 දෙනෙකු 2024 (වසර)</p>	<p>2.2</p>
<p>8.1</p> <p>8.1 වන කොටසේ සේවකයන්ගේ නාම: 25 දෙනෙකු 2024 (වසර) සිට 12 දෙනෙකු 2025 (වසර) දක්වා</p> <p>10:30 දී</p> <p>අදාළ සේවකයන්ගේ නාම: 6527177, 6527182, 6527192</p>	<p>8.1</p>
<p>9.1</p> <p>9.1 වන කොටසේ සේවකයන්ගේ නාම: 30 දෙනෙකු 2024 (වසර)</p> <p>10:30 දී</p> <p>අදාළ සේවකයන්ගේ නාම: 6527177, 6527182, 6527192</p>	<p>9.1</p>
<p>9.2</p> <p>9.2 වන කොටසේ සේවකයන්ගේ නාම: 30 දෙනෙකු 2024 (වසර)</p> <p>10:30 දී</p> <p>අදාළ සේවකයන්ගේ නාම: 6527177, 6527182, 6527192</p> <p>bids@kulhudhuffushicity.gov.mv</p>	<p>9.2</p>
<p>13.1</p> <p>13.1 වන කොටසේ සේවකයන්ගේ නාම: 6 දෙනෙකු 2024 (වසර)</p>	<p>13.1</p>
<p>17.1</p> <p>17.1 වන කොටසේ සේවකයන්ගේ නාම: 13 දෙනෙකු 2025 (වසර)</p> <p>10:30 දී</p> <p>අදාළ සේවකයන්ගේ නාම: 6527177, 6527182, 6527192</p>	<p>17.1</p>
<p>19.1</p> <p>19.1 වන කොටසේ සේවකයන්ගේ නාම: 13 දෙනෙකු 2025 (වසර)</p> <p>10:30 දී</p> <p>අදාළ සේවකයන්ගේ නාම: 6527177, 6527182, 6527192</p>	<p>19.1</p>
<p>22.1</p> <p>22.1 වන කොටසේ සේවකයන්ගේ නාම: 6 දෙනෙකු 2024 (වසර)</p>	<p>22.1</p>
<p>30.1</p> <p>30.1 වන කොටසේ සේවකයන්ගේ නාම: 6 දෙනෙකු 2024 (වසර)</p>	<p>30.1</p>
<p>32.1</p> <p>32.1 වන කොටසේ සේවකයන්ගේ නාම: 6 දෙනෙකු 2024 (වසර)</p>	<p>32.1</p>

Section 2 - Mawana Risaq and Mawana Risaq Response Framework

(a) Mawana Risaq Response Framework

- 1.1 Mawana Risaq Response Framework: This section outlines the response framework for Mawana Risaq, including the roles and responsibilities of various stakeholders. It references the Crisis Response Framework 1446 and the Mawana Risaq Response Framework.
- 2. Mawana Risaq Response Framework: This section provides a detailed overview of the response framework, including the roles and responsibilities of various stakeholders. It references the Crisis Response Framework 1446 and the Mawana Risaq Response Framework.
 - 2.1.1 Mawana Risaq Response Framework: This section outlines the response framework for Mawana Risaq, including the roles and responsibilities of various stakeholders. It references the Crisis Response Framework 1446 and the Mawana Risaq Response Framework.
 - 2.1.2 Mawana Risaq Response Framework: This section outlines the response framework for Mawana Risaq, including the roles and responsibilities of various stakeholders. It references the Crisis Response Framework 1446 and the Mawana Risaq Response Framework.
 - 2.1.3 Mawana Risaq Response Framework: This section outlines the response framework for Mawana Risaq, including the roles and responsibilities of various stakeholders. It references the Crisis Response Framework 1446 and the Mawana Risaq Response Framework.
 - 2.1.4 Mawana Risaq Response Framework: This section outlines the response framework for Mawana Risaq, including the roles and responsibilities of various stakeholders. It references the Crisis Response Framework 1446 and the Mawana Risaq Response Framework.
- 2.2 Mawana Risaq Response Framework: This section outlines the response framework for Mawana Risaq, including the roles and responsibilities of various stakeholders. It references the Crisis Response Framework 1446 and the Mawana Risaq Response Framework.
- 3. Mawana Risaq Response Framework: This section outlines the response framework for Mawana Risaq, including the roles and responsibilities of various stakeholders. It references the Crisis Response Framework 1446 and the Mawana Risaq Response Framework.
 - 3.1 Mawana Risaq Response Framework: This section outlines the response framework for Mawana Risaq, including the roles and responsibilities of various stakeholders. It references the Crisis Response Framework 1446 and the Mawana Risaq Response Framework.
 - 3.2 Mawana Risaq Response Framework: This section outlines the response framework for Mawana Risaq, including the roles and responsibilities of various stakeholders. It references the Crisis Response Framework 1446 and the Mawana Risaq Response Framework.

ٽيڪس ڪوڊ 1446 "ڊيڊيڪشن ٽيڪس ڪوڊ" لاءِ ڊيڊيڪشن ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ
ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ.

(ر) ڊيڊيڪشن ٽيڪس ڪوڊ

7.1 ڊيڊيڪشن ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ
ٽيڪس ڪوڊ

7.1.1 ڊيڊيڪشن ٽيڪس ڪوڊ (سڌو سڌو-1)

7.1.2 ڊيڊيڪشن ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ (سڌو سڌو-2)

7.1.3 ڊيڊيڪشن ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ (سڌو سڌو-3)

7.1.4 ڊيڊيڪشن ٽيڪس ڪوڊ (سڌو سڌو-4)

7.1.5 ڊيڊيڪشن ٽيڪس ڪوڊ (سڌو سڌو - 5)

7.1.6 ڊيڊيڪشن ٽيڪس ڪوڊ ڊيڊيڪشن ٽيڪس ڪوڊ (سڌو سڌو-6)

8.1 ڊيڊيڪشن ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ
ٽيڪس ڪوڊ

8.2 ڊيڊيڪشن ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ
ٽيڪس ڪوڊ

9.1 ڊيڊيڪشن ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ
ڊيڊيڪشن ٽيڪس ڪوڊ

9.2 ڊيڊيڪشن ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ
ٽيڪس ڪوڊ

9.3 ڊيڊيڪشن ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ
ٽيڪس ڪوڊ

10.1 ڊيڊيڪشن ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ ٽيڪس ڪوڊ
ٽيڪس ڪوڊ

24.2. 2,500,000 (Kulhudhuffush City Council) (Kulhudhuffush City Council)

... ..

(a)

(b)

(c)

(d)

(b) The Council may also, subject to the provisions of the Constitution, make such arrangements as it may think fit for the purpose of providing for the needs of the community.

27.1 The Council may also, subject to the provisions of the Constitution, make such arrangements as it may think fit for the purpose of providing for the needs of the community.

28.1 The Council may also, subject to the provisions of the Constitution, make such arrangements as it may think fit for the purpose of providing for the needs of the community.

29.1 The Council may also, subject to the provisions of the Constitution, make such arrangements as it may think fit for the purpose of providing for the needs of the community.

29.2 The Council may also, subject to the provisions of the Constitution, make such arrangements as it may think fit for the purpose of providing for the needs of the community.

29.3 The Council may also, subject to the provisions of the Constitution, make such arrangements as it may think fit for the purpose of providing for the needs of the community.

(c) The Council may also, subject to the provisions of the Constitution, make such arrangements as it may think fit for the purpose of providing for the needs of the community.

30.1 The Council may also, subject to the provisions of the Constitution, make such arrangements as it may think fit for the purpose of providing for the needs of the community.

30.2 The Council may also, subject to the provisions of the Constitution, make such arrangements as it may think fit for the purpose of providing for the needs of the community.

30.3. The Council has approved the appointment of the following members to the Council:

7 (Seven) members to be appointed by the Council and 2 (Two) members to be appointed by the Government of Maldives.

30.4. The Council has approved the appointment of the following members to the Council:

Two members to be appointed by the Council and two members to be appointed by the Government of Maldives.

30.5. The Council has approved the appointment of 90 members to the Council.

31. **31.1** **Annual Budget**
Annual Budget
Summary

31.1. The Council has approved the annual budget for the year 2024, which is estimated to be MVR 250,000,000/- (Two hundred and fifty million Maldivian Rufiyaa).

31.2. The Council has approved the annual budget for the year 2024, which is estimated to be MVR 250,000,000/- (Two hundred and fifty million Maldivian Rufiyaa).

31.3. The Council has approved the annual budget for the year 2024, which is estimated to be MVR 45 million (Forty five million Maldivian Rufiyaa).

31.4. The Council has approved the annual budget for the year 2024, which is estimated to be MVR 45 million (Forty five million Maldivian Rufiyaa).

31.5. The Council has approved the annual budget for the year 2024, which is estimated to be MVR 15% (Fifteen percent of the total budget).

32. **32.1** **Annual Budget**
Annual Budget
Summary

32.1. The Council has approved the annual budget for the year 2024, which is estimated to be MVR 500,000,000/- (Five hundred million Maldivian Rufiyaa).

32.2. The Council has approved the annual budget for the year 2024, which is estimated to be MVR 500,000,000/- (Five hundred million Maldivian Rufiyaa).

සමස්ත කොටස්වලදී, ඇමතිවරුන් විසින් පැවැත්වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන්.

32.3. කුලුඹුණ නගර සභාවේ පවත්වාගෙන යාම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යාම කිරීම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන්.

32.4. කුලුඹුණ නගර සභාවේ පවත්වාගෙන යාම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යාම කිරීම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන්.

32.5. කුලුඹුණ නගර සභාවේ පවත්වාගෙන යාම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යාම කිරීම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන්.

33.1. කුලුඹුණ නගර සභාවේ පවත්වාගෙන යාම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යාම කිරීම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන්.

33. කුලුඹුණ නගර සභාවේ පවත්වාගෙන යාම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන්.

33.2. කුලුඹුණ නගර සභාවේ පවත්වාගෙන යාම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යාම කිරීම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන්.

33.3. කුලුඹුණ නගර සභාවේ පවත්වාගෙන යාම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යාම කිරීම සඳහා වූ සියලුම කාර්යයන් සම්බන්ධයෙන්.

34.2. Þráttarmátturinn er að tryggja samþykkingu og samþykkingu

á samþykkingum og samþykkingum. Samþykkingu er að tryggja samþykkingu og samþykkingu. Samþykkingu er að tryggja samþykkingu og samþykkingu.

Samþykkingu er að tryggja samþykkingu og samþykkingu. Samþykkingu er að tryggja samþykkingu og samþykkingu.

(1) Að tryggja samþykkingu og samþykkingu.

Samþykkingu er að tryggja samþykkingu og samþykkingu.

(2) Að tryggja samþykkingu og samþykkingu.

Samþykkingu er að tryggja samþykkingu og samþykkingu. Samþykkingu er að tryggja samþykkingu og samþykkingu.

34.3. Að tryggja samþykkingu og samþykkingu.

Samþykkingu er að tryggja samþykkingu og samþykkingu. Samþykkingu er að tryggja samþykkingu og samþykkingu.

35.1. Þráttarmátturinn er að tryggja samþykkingu og samþykkingu.

Samþykkingu er að tryggja samþykkingu og samþykkingu. Samþykkingu er að tryggja samþykkingu og samþykkingu.

35. Þráttarmátturinn er að tryggja samþykkingu og samþykkingu.

(r) Að tryggja samþykkingu og samþykkingu.

Samþykkingu er að tryggja samþykkingu og samþykkingu.

(s) Að tryggja samþykkingu og samþykkingu.

Samþykkingu er að tryggja samþykkingu og samþykkingu. Samþykkingu er að tryggja samþykkingu og samþykkingu.

36.1. Að tryggja samþykkingu og samþykkingu.

Samþykkingu er að tryggja samþykkingu og samþykkingu. Samþykkingu er að tryggja samþykkingu og samþykkingu.

36. Að tryggja samþykkingu og samþykkingu.

(r) Að tryggja samþykkingu og samþykkingu.

Samþykkingu er að tryggja samþykkingu og samþykkingu. Samþykkingu er að tryggja samþykkingu og samþykkingu.

(b) The Council shall have the authority to...
...
...

(c) The Council shall have the authority to...
...
...

37.1. The Council shall have the authority to...
...
...

37. The Council shall have the authority to...
...
...

(1) The Council shall have the authority to...
...
...

(2) The Council shall have the authority to...
...
...

(3) The Council shall have the authority to...
...
...

(4) The Council shall have the authority to...
...
...

(5) The Council shall have the authority to...
...
...

(6) The Council shall have the authority to...
...
...

(7) The Council shall have the authority to...
...
...

(a) The Council shall have the authority to...
...
...

(1) The Council shall have the authority to...
...
...

(2) The Council shall have the authority to...
...
...

...
...
...

(9) ...

...
...
...

(10) ...

...
...
...

...
...
...

(12) ...

...
...
...

(13) ...

...
...
...

(15) ...

...
...
...

(س) ...

...
...
...

...
...
...

3 - ضمیمہ

گورنمنٹ آف کولہڈھو فیضیٹی کی ایکشن پلان

- 38.38. ڈسٹرکٹ ایجنسی
- 38.1 "ڈسٹرکٹ ایجنسی کی فیصلہ" کے تحت "ڈسٹرکٹ ایجنسی" اور "ڈسٹرکٹ ایجنسی" کے درمیان
 - 38.2 "ڈسٹرکٹ ایجنسی کی فیصلہ" کے تحت "ڈسٹرکٹ ایجنسی" اور "ڈسٹرکٹ ایجنسی" کے درمیان
 - 38.3 "ڈسٹرکٹ ایجنسی" کے تحت "ڈسٹرکٹ ایجنسی" اور "ڈسٹرکٹ ایجنسی" کے درمیان
 - 38.4 "ڈسٹرکٹ ایجنسی کی فیصلہ" کے تحت "ڈسٹرکٹ ایجنسی" اور "ڈسٹرکٹ ایجنسی" کے درمیان
 - 38.5 "ڈسٹرکٹ ایجنسی" کے تحت "ڈسٹرکٹ ایجنسی" اور "ڈسٹرکٹ ایجنسی" کے درمیان
 - 38.6 "ڈسٹرکٹ ایجنسی کی فیصلہ" کے تحت "ڈسٹرکٹ ایجنسی" اور "ڈسٹرکٹ ایجنسی" کے درمیان
 - 38.7 "ڈسٹرکٹ ایجنسی کی فیصلہ" کے تحت "ڈسٹرکٹ ایجنسی" اور "ڈسٹرکٹ ایجنسی" کے درمیان
- 39.39. ڈسٹرکٹ ایجنسی
- 39.1 "ڈسٹرکٹ ایجنسی کی فیصلہ" کے تحت "ڈسٹرکٹ ایجنسی" اور "ڈسٹرکٹ ایجنسی" کے درمیان

42.3. 2,500,000/- 2,500,000/-
 0.005 (CP*0.005*LD) 0.005 (CP*0.005*LD)
 CP*0.005*LD = CP*0.005*LD

CP (LD) : CP (LD)
 LD (CP) : LD (CP)

43.1 43. 43.1
 43.1 43. 43.1

43.2 43.2 43.2
 43.2 43.2 43.2

43.3 43.3 43.3
 43.3 43.3 43.3

43.4 43.4 43.4
 43.4 43.4 43.4

44.1 44.1 44.1
 44.1 44.1 44.1

44.2 44.2 44.2
 44.2 44.2 44.2

- 45.45. ስራዎች ለማጠናቀቅ ይገባል።
45.1. ስራዎች ለማጠናቀቅ ይገባል።
- 46.46. ስራዎች ለማጠናቀቅ ይገባል።
46.1. ስራዎች ለማጠናቀቅ ይገባል።
- 47.47. ስራዎች ለማጠናቀቅ ይገባል።
47.1. ስራዎች ለማጠናቀቅ ይገባል።
- 48.48. ስራዎች ለማጠናቀቅ ይገባል።
48.1. ስራዎች ለማጠናቀቅ ይገባል።

ገጽ 4 -

የጥቅም ስራ ለማግኘት ያለፈው ገጽ

የጥቅም ስራ ለማግኘት ያለፈው ገጽ			
የጥቅም ስራ ለማግኘት ያለፈው ገጽ (የጥቅም ስራ ስም)	የጥቅም ስራ ዓይነት	የጥቅም ስራ ዓይነት	#
ገጽ 4			
የጥቅም ስራ ለማግኘት ያለፈው ገጽ			
የጥቅም ስራ ለማግኘት ያለፈው ገጽ (የጥቅም ስራ ስም)	የጥቅም ስራ ዓይነት	የጥቅም ስራ ዓይነት	#
ገጽ 4			

جے ٹیبل - 5

ٹریڈنگ 5 (تازہ) اہل ذمہ داران کی فہرست اور ان کی فہرست کی تاریخیں

پانچ اہل ذمہ داران کی فہرست اور ان کی فہرست کی تاریخیں				
ڈسٹریکٹ (مہلہ کی فہرست)	ڈسٹریکٹ نام	ڈسٹریکٹ کی فہرست	ڈسٹریکٹ کی فہرست	#
		جے ٹیبل		

ބަޔާން 6

ޕްލާން ޖަދުވަލު 2 ގެ ބަޔާން ދަށުން ޕްލާން ޖަދުވަލު 2 ގެ ބަޔާން ދަށުން

ޕްލާން ޖަދުވަލު 2 ގެ ބަޔާން ދަށުން	ޕްލާން ޖަދުވަލު 2 ގެ ބަޔާން ދަށުން	ޕްލާން ޖަދުވަލު 2 ގެ ބަޔާން ދަށުން
100	$100 \times \frac{\text{ޕްލާން ޖަދުވަލު 2 ގެ ބަޔާން ދަށުން}}{\text{ޕްލާން ޖަދުވަލު 2 ގެ ބަޔާން ދަށުން}}$ (ޕްލާން ޖަދުވަލު 2 ގެ ބަޔާން ދަށުން ޕްލާން ޖަދުވަލު 2 ގެ ބަޔާން ދަށުން)	100
100	ބަޔާން 6	

ބަންދު ދަރިވަރު 7
(ބަންދު ދަރިވަރު ބަންދު)

Form of Bid Security (Bank Guarantee)

WHEREAS,[name of Bidder] (hereinafter called "the Bidder") [company registration number] has submitted his Bid for the Project no.....issued by the Secretariat of Kulhudhuffushi City Council onfor construction of[name of Contract] (hereinafter called "the Bid") under Invitation of bidders No. [Announcement Number]

KNOW ALL PEOPLE by these presents that We [name of Bank] of [name of country] having our registered office at (hereinafter called "the Bank") are bound unto[name of Purchaser] (hereinafter called "the Purchaser") in the sum of * for which payment well and truly to be made to the said Purchaser, the Bank binds itself, its successors, and assigns by these presents.

SEALED with the Common Seal of the said Bank thisday of20.....

THE CONDITIONS of this obligation are:

- (1) If, after Bid opening, the Bidder withdraws his Bid during the period of Bid validity specified in the Form of Bid;
- or
- (2) If the Bidder having been notified of the acceptance of his Bid by the Purchaser during the period of Bid validity:
 - (a) fails or refuses to execute the Form of Agreement in accordance with the Instructions to Bidders, if required; or
 - (b) fails or refuses to furnish the Performance Security, in accordance with the Instruction to Bidders; or
 - (c) does not accept the correction of the Bid Price pursuant to Clause 27,

* The Bidder should insert the amount of the Guarantee in words and figures denominated in Maldivian Rufiyaa. This figure should be the same as shown in Clause 28.1 of the Instructions to Bidders.

we undertake to pay to the Purchaser up to the above amount upon receipt of his first written demand, without the Purchaser's having to substantiate his demand, provided that in his demand the Purchaser will note that the amount claimed by him is due to him owing to the occurrence of one or any of the three conditions, specifying the occurred condition or conditions.

This Guarantee will remain in force up to and including the date days after the deadline for submission of bids as such deadline is stated in the Instructions to Bidders or as it may be extended by the Purchaser, notice of which extension(s) to the Bank is hereby waived. Any demand in respect of this Guarantee should reach the Bank not later than the above date.

DATE..... SIGNATURE OF THE BANK

WITNESS SEAL

[signature, name, and address]

ቁጽ 6 - መጀመሪያ

ሥነ-ምግባርና ንግድ

መጀመሪያ

ኮሚቴ ንዑስ ንዑስ ጋደን ከካይ ገደም ለመገንባት ወይም ለማሻሻል ያስፈልጋል ስለሆነ ይህ ሥነ-ምግባርና ንግድ አገልግሎት ይደረገዋል።

ሥነ-ምግባርና ንግድ

ወይም ለመገንባት ወይም ለማሻሻል ያስፈልጋል ስለሆነ ይህ ሥነ-ምግባርና ንግድ አገልግሎት ይደረገዋል።

1. ኮሚቴ ንዑስ ንዑስ ጋደን ከካይ ገደም

1.1. ጋደን ከካይ ገደም

ገደም / ስም: ጉንደር ዓ.ም. 2025 (ጋደን ከካይ ገደም ለመገንባት ወይም ለማሻሻል)

ጋደን ከካይ ገደም: 03 ንዑስ ንዑስ ጋደን ከካይ ገደም (ሥነ-ምግባርና ንግድ)

1.2. ጋደን ከካይ ገደም

ጋደን ከካይ ገደም: ገደም (ሥነ-ምግባርና ንግድ ለመገንባት ወይም ለማሻሻል)

2. ሥነ-ምግባርና ንግድ

2.1. ጋደን ከካይ ገደም

2.2. ጋደን ከካይ ገደም

2.3. ጋደን ከካይ ገደም

2.4. ጋደን ከካይ ገደም

2.5. ጋደን ከካይ ገደም

2.6. ጋደን ከካይ ገደም

3. ሥነ-ምግባርና ንግድ

3.1. ጋደን ከካይ ገደም

3.2 3.2 3.2 3.2 3.2

3.2.1 30 10 1 10 10 2

3.2.2 3 3 3 3 3

3.2.3 6 6 6 6 6

3.2.4 6 6 6 6 6

3.2.5 65 4 65 4 65 4

3.2.6 3.2.7 3.2.8 3.2.9 3.2.10

3.2.10 3.2.10 3.2.10 3.2.10 3.2.10

3.8 ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު

3.8.1 ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު 2 ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު.

3.8.2 ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު.

3.8.3 ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު.

3.8.4 ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު.

3.8.5 ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު.

3.8.6 ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު.

3.8.7 ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު.

3.8.8 ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު.

މިއަދު: ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު ޖަހަން ޖެހޭނެ ނަމަ ސަރުކާރުގެ އިދާރާތަކުން ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު.



ބޭނުންކުރާ ފޮނުވާލާ ދަތުރު